

වැදගත් පාලි පද කිහිපයක් ගැන

<https://puredhamma.net/key-dhamma-concepts-that-have-been-hidden/sorting-out-some-key-pali-terms-tanha-lobha-dosa-moha-etc/>

කාම තත්තා, භව තත්තා, විහව තත්තා

1. ඔහත සඳහන් කළ පරිදි තත්තා (“තත්ත් ” + “තා ”, මෙහි “තත්ත්” යනු ස්ථාන සහ “තා” යනු එකිනෙකට නා වීම හේවත් සම්බන්ධ වීමයි) යනු ලෝහ ද්වේෂ සහ අවිද්‍යාව නිසා මේ ලෝකයේ පවත්නා දේවලට බැඳීමයි. “**තත්තා - ලෝහය, ද්වේෂය සහ අවිද්‍යාව මගින් අප ඇලෙන්නේ කෙසේද?** ” කියවන්න.

2. අප තොයක් දේවලට ඇලෙන්නේ ඒවායෙන් බැහැනාවූ සුඩ සඳාකාලික යයි සාචදා වූ අවිද්‍යාව නිසාය. මෙම අභ්‍යාරිත මුලින්ම දැක්නට ලැබෙන්නේ ලෝහය වශයෙනි. එහෙත් යමෙක් හෝ යම් දෙයක් ඊට බාදාවක් වේ නම් එවිට අප ද්වේෂය සහ වෙටරය උපද්‍යා ගනී, එමගින් තවත් දෙයකට ද්වේෂය නිසා බැඳේ. නව යොවුන් අයෙකුට වාහනයක් අවශ්‍යවූ අවස්ථාවක් නිදුසුනක් සේ ගනිමු. එම ලෝහය නිසා වාහනයක් ලබා ගැනීමේ අදහසට තඳින් බැඳේ. එයට දෙමාපියන් අකමැති ව්‍යවහාර්ත ඔවුන් කෙරේ ද්වේෂය ඇතිවී ඔවුනට වෙටර කිරීමටද පෙළමේ, ඉන් හෙතෙම දෙනැනකට බැඳේ.

3. පංච ඉන්ඩියන්ම පවත්නා කාමලෝකයේදී එම පංච ඉන්ඩියන් ඔස්සේ ස්ථාපිත කරන්නාවූ ඕනෑම දෙයකට ඇඟිල ආලිම කාම තත්තා වේ. කෙසේ වෙතත්, රස, ගන්ධ, සහ කාය ස්ථාපිතයෙහි ආස්ථාදාය පිතිස ඇති ආගාව නිසා බැඳීම් ඇතිවන්නේ සුවිශ්චයන්ම කාම ලෝකයේ පමණි.

රුප ලෝක වල කාම තත්තා උදාවන්නේ ඇස හා කනු නිසා පමණි. එහෙයින් රුප ලෝකයක උන්පත්තිය බැහැනාවූ අනාගාමි පුද්ගලයෙකුට රුප තත්තා සහ ගබඳ තත්තා සමහරක් ඇති විය හැකි වන්නේ හෙතෙම බුද පිළිමවහන්සේ නමක් දැකීමට හෝ සුතු දේශනාවක් ඇසීමට කැමති වන නිසා වෙන්ය.

4. භව තත්තා උදාවන්නේ “මින්ම පැවත්මකට” බඟුම නිසාය. එහෙයින් භව තත්තා කාම ලෝකයේ , රූප ලෝකයේ මෙන්ම අරුප ලෝකයේ ද ඇත, එනම් භූමි තම 31 ඩීම ඇත. කාම ලෝකයේ පවා කාම හෝ ඉන්දිය සංතර්පනයෙන් ආස්ච්චාදයක් නොබන්නාව් , එහෙත් නිසංසල සාමකාලී පිටිතයක් ගත කිරීමට කැමති අය ඇත. ඔවුන්ට බොහෝ විට ඇත්තේ භව තත්තාවය. භුදෙකලා ස්ථානයකට වී බ්‍යාන වැඩිමට කැමති අය වේ. එය ඔවුන්ගේ අනිමත භවය වේ. එසේ පුරුහ කරන්නාව් බ්‍යාණ වර්ධනය ව්‍යවහාර් අභිනේත් පුරුදු කරන “ගත්” අනුව ඔවුනු රූප ලෝක හෝ අරුප ලෝකවල උත්පත්තිය බඳි.

එසේම සියුම් වෙනස්කම් සහිත නොයෙක් ආකාරයේ වෙනත් භව ඇත. සමහරු ප්‍රසිද්ධ වැමට ප්‍රිය වේ, තව සමහරුක් තනතුරු ලැබීමට හා වගකීම් දැරීමට ආගා කරත්. මේවා ඉන්දිය සංතර්පනය හා සම්බන්ධ නොවුවත් ඒවාද භව තත්තාව නිසාම ඇතිවේ.

5. විහව තත්තා උදාවන්නේ සාවද්‍ය වූ හොතිකවාදය නිසාය (බුදුන් ද්‍රව්‍ය පැවති උච්චේද දිටියි නිසාය). එය යමෙකුගේ පැවත්ම මර්ණයෙන් අවසන් වන බවට පවත්නා විශ්චාසයයි. එනම් මනස කයේ (මොළයේ) අතුරු එලයක් සේ සලකා කය මර්ණයට පත්වීමත් සමග සියල්ල අවසන්වන බවට ඇති පිළිගැනීමයි. එමනිසා යමෙක් මෙම පිටිත කාලයේදී මර්ණයට පෙර සියලු සුඩ විහරණය කළ යුතු යයි ඇති විශ්චාසයෙන් යුත්ත වන හෙයින් මෙහිදී කාම තත්තාවද පවතී.

යමෙක් බුදුන් වහන්සේ දේශනා කළාව් භූමි තම 31 න් සමන්වීන සංකීර්ණ ලෝකය සහ ප්‍රහරුන්පත්ති ක්‍රියාවලිය ගැන, එනම් පිටිතය හා විශ්චාස පිළිබඳ සංකීර්ණ යථාදැරුණා හෙවත් පර්යාලෝකය ගැන අසා තැන්නම් භව තත්තා පැවතීම පහසුය. මෙම ලෝකයේ සැරැවුන පැත්ත අපගේ සාමාන්‍ය ඉන්දියන්ට හසුකර ගත නොහැකි නිසා යමෙක් තමාට පෙනෙන දේ පමනක් පිළිගති. අප අත්දකින්නාව් සියල්ල පැහැදිලි කර ගැනීම පිණිස මහත් වීර්යයක් හා පර්යාලෝකය පිළිබඳ යථා අවබෝධයක් අවශ්‍ය ය. “**පිටිතයේ විප්‍රකාර සහ උසස් ප්‍රන්තවයක් ලද නැකි මග**” කියවන්න.

බොහෝ දැසිරින් හෝ දුරාචාර වල යෙදෙන්නේ උච්චේද දිටියි යෙන් (හොතික වාදය හෝ ගුනස වාදය) යුතුව මෙම ලෝකයේ පවතිනා සැම දෙයක්ම තමාගේ ර්සාස්චාදය

පිනිස යයි ඇති වැරදි විශ්වාසය නිසාය. සතුන් සාතනය කරන විට උන් වේදනාවෙන් හඳා වැලපෙන බව පැහැදිලිව පෙනුනත් තොතිකවාදීන්ගේ සිත් වල ඒ ගෙන සංවේදී බවක් ඇත. තර්කය වන්නේ මෙම උත්පත්තිය එකම මෙන්ම අවසාන පීටිතය වේ නම් මතු හවයකදී ඒ හා සමාන ඉරනමක් තමාට අත්විය නොහැකි යන්න වේ. ඇත්තෙන්ම ආහාරය සඳහා එළවල් කැපීම සහ සතුන් මැරිම අතර පැහැදිලි වෙනසක් ඇති හෙයින් ඒ ගෙන සිත් යොමු කිරීම වැදගත්ය. පැහැදිලිවම සතුන්ට වේදනාව දැනේ . එසේ නම් තිරිසන් සතෙක් මනුෂයින් ගෙන් වෙනස් වන්නේ කෙසේද? සතුන් වෙනස් වන්නේ බුද්ධි මට්ටම්න් පමණි. පෙර හවයක කළ තුස්සලක විපාකයකින් අප මෙම වසර 100 ක් පමණු වන තාචකාලික මනුෂයය හවය ලබාමට වාසනාව ලබා ඇත. අප රැසේ කළ කරීම වලට අනුකූලව රීලග හවයේදී අප තිරිසන් සතෙකුව ඉපදිමට ඉඩ ඇත.

6. යමෙක් නිවන් මග අනුගමනය කරමින් ඉදිරියට යදේදී සෑම ආකාරයකම තන්හාව ඉවත් කරන අයුරුද අවසාන වශයෙන් සලකා බලමු. යමෙක් නිවන් මගෙහි බුද්ධ ධර්මය අවබෝධ කර ගැනීම පිනිස වෙර දුරන්නේද හෙතෙම තන්හා තුනම ක්‍රමයෙන් ප්‍රහිණා කරයි. ක්‍රමයෙන් මෙම වෙනස අත්වැදිමින් නිරාමිස සුඩ වින්දනය කරයි. එක් එක් පුද්ගලයා අනුව ඒ සඳහා දින හෝ මාස හෝ වසරක් වුවද ගත විය හැක.

විනව තන්හාව පවතින්නේ මේවා දිරියි ඇති විටදීය, එහෙයින් සේවාන් එලයන් සමග විනව තන්හා ඉවත්වේ. යමෙකු ප්‍රහරුත්පත්ති ක්‍රියාවලිය විශ්වාස නොකරන්නේ නම් ඔහුට විනව තන්හාව පවතින බව අවබෝධ කර ගැනීම වැදගත් වේ.

කාම තන්හා නිසා නොයෙක් මට්ටමේ බැඳීම් ඇති වේ. නිවන් මගෙහි අධියර සතරේහිදී පියවරෙන් පියවර ඒවා ඉවත්වේ. සේවාන් එලයට පැමිහිමෙන් කාමවන්ද ඉවත් වේ, සකඳාගාමී අදියරේහිදී කාමරාග ප්‍රහිණා වේ අනාගාමී එලයට පත්වු විට සහමුලින්ම ඉවත් වේ. මෙම ක්‍රියාවලිය “ලෝහ, රාග සහ කාමවන්ද, කාමරාග” යටතේ සාකච්ඡා කෙරේ. යමෙක් නෑම් තල 31හි කොතැනක හෝ උත්පත්තිය ලබන තාක් කළේ හව තන්හා ඇත. නව තන්හා සහමුලින්ම ඉවත් වන්නේ අරහත් එලයට පත් වීමෙන් පසුය.

ලෝහ, රාග සහ කාමවන්ද, කාමරාග

අධික ලෝහය නැඳුන්වීමට නොයක් පාලි පද භාවිතා වේ. ඒ සෑම පදයකටම සැලකිය යුතු වෙනස් අර්ථ වලින් යුත් නිශ්චිත අදහසක් ඇත.

1. ලෝහ සහ රාග යන පද මූලින්ම විමසා බලමු. මේ පද දැක අනුරිත් ලෝහ වඩාත් ප්‍රබල පදයයි. වඩාත් ගැහුරු අර්ථයකින් සලකා බැලීමේදී, හෝතික ලෝකය හට ගැනීමට ප්‍රධාන හේතුව වන්නේත් අධික ආගාවෙන් එය පවත්වා ගැනීමට හේතුව වන්නේත් ලෝහ ය වේ (“ලෝ” + “හ” යෙහි “ලෝ” යනු ලෝකය සහ “හ” යනු “විහිවීම” (උදාවීම හෝ පිහිටුවීම)).

යමක් නිශ්චිතවම අපායගාමි වන්නාවූ පාප කම්ම සේ හඳුන්වන ලෝහ අන්තයට ගිය දැඩි ආගාවයි. යමෙකු ලෝහයෙන් පෙළෙන විට එය දෙජාකාරයකින් විද්‍යාමාන වේ:

i. යමක් සියලු “සම්පත්” අන් අයට නැතිව තමාට පමනක් අන්වේ වායි ප්‍රාර්ථනා කරයි නම් (හෙතෙම දැනටත් ධිනවත් වූවත් තව තවත් තමාටම ලබා ගැනීමේ අදහසින්)

ii. තමා සතු කිසිවක් “අතිරික්තය ” ක් වූවත් අන් අය හා පවුලේ අය අතරවත් බෙදා හඳා ගැනීමට ඇති අකමැත්ත.

2. ලෝහ ප්‍රමානයක් වශයෙන් හඳුන්වා දීමට අපහසුය. එහෙත් ලෝහ යනු උද්ධ්‍යවිෂ්ව විද්‍යාමාන වන්නාවූ, ලොකික සම්පත් වලට ඇති ඇලිමයි . ලෝහ, වේතිකික (මත්ත් සාධක) 52 න් එකකි. එය ප්‍රහිතා වන්නේ කුමයෙන් පියවරෙන් පියවරටය. කාමවන්ද, සේවාන් අදියරේදීන්, කාමරාග, අනාගාමි එලයේදීන් සහ රුප හා අර්ථ රාග අර්හත් විවෘත පත් වූ පසුත් ඉවත් වේ.

3. රාග (“රා” යනු අයාමේ යන “අග්ග” යනු මූලිකත්වය දෙන) යනුවත් අදහස් කරන්නේ සංසාරයේ (ප්‍රතිඵලිත්ත් ක්‍රියාවලියේ) සැරීසරමින් ලබා ගත හැකි සැපයක් ඇතැයි යමක් විශ්වාස කිරීම නිසා “මේ ලෝකයේ ” රැඳී සිටිමින් ලොකික සැප විහාරනායට ඇති ආගාවයි. යමක් උපතින්ම ධනවත්ව (හෝ ධනය රැස් කර ගන) ඉන්දිය සංතර්පනයෙන් සැප විදි නම් එය ලෝහය නොවේ නුදු රාගය පමනකි.

ඒවැන්හෙක් අන් අයට කරදුරයක් නොවේ. එහෙත් මහුවද ලෝහය පැවතිය හැක. තමන් සතුව කොපමන දහය ඇතත් තව තවත් දහය රැස් කිරීමේ යෙදේ යය පැවසේ. යමෙක් දහවතෙක් වුවත්, ලෝහ සහගත නම් අකුසල් කිරීමට මැලි වන්නේ නැත. යමෙක් තමන් කැමති දේ අයිති කර ගැනීමට සාතනායට, සෞරකමට, බොරු කීමට මැලි නොවන්නේ නම් එවිට හෙතෙම අපායගාමි කර්ම රැස් කරයි. මෙවන් කඩා හෝ ක්‍රියාවන්හි සැබවින්ම නොයෙදුනත්, ඒවා ගැන සිතීමෙන් පමනක් මෙන්ම එවන් සිතිවලි සැලසුම් කිරීම සහ ඒවායෙන් ප්‍රමෝදයට පන්වීම නිසා ඇති කරගන්නා අතිසංකාර ලෝහ සේ සැලකේ. එහෙයින් අන්ත දුගී අයෙකුට වුවත් ලෝහ පැවතිය හැක. දේව ලෝක වල දෙවියන්ට පවා රාග ඇත. ඔවුනු ඉන්දිය සංතර්පනයෙන් සැප ලබේමට කැමති වුවත් අන්සයන්තේ සැපතට ආගා කරන්නේ නැත, එනම් ලෝහ නැත.

4. කාම ලෝක වලට ඇති බඳීම හගවන, පිළිවෙළින් මට්ටමෙන් මට්ටමට අඩු වන තවත් පද යුගලකි කාමවන්ද සහ කාම රාග. කාම යනු කාම ලෝක (පංච ඉන්දියන් සංතර්පනය කළ හැකි) වල පවත්නා ඉන්දිය සංතර්පනයෙන් ලබන්නාවූ සැප හා බඳීමයි.

කාමවන්ද මෙම ඇලීමෙහි උපරිම මට්ටම හගවයි. මෙවන් අවස්ථාවකදී යමෙක් තම ආගාවන් සපුරා ගැනීමට දැඩි පිළිකුල් සහගත ක්‍රියාවන් හි (සාතන හෝ අපවාර) වුවද නිර්ත වීමට කැමතිය. යමෙක් කාම, කාමවන්ද මට්ටමට වර්ධනය කරගත් විට හෙතෙම තම ක්‍රියාවන්ගේ නරක ආදිනව ගැන නොදුනී, නොසළකයි. එවිට තමාගේ ක්‍රියාවන් ගැන පාලනයක් නොමැති සිහි විකල් තන්ත්වකට පන්වන බව පැවසේ. (කාමවන්ද = “කාම” + “ඉවිචා” + “අන්ධ”, මෙහිදී “ඉවිචා” යනු කැමත්තේ සහ “අන්ධ” යනු ඇස් අද යන්නයි. එහෙයින් කාමවන්ද යනු ඉන්දිය සංතර්පනයෙන් ලබන්නාවූ සැප හා බඳීමෙන් (කාමයෙන්) අන්ධ වූ යන්නය).

එහෙයින් යමෙක් තම කාම රාග, මනස ආවර්තනය කරන්නාවූ පංච නිවර්තන යන්ගෙන් එකක් වන කාමවන්ද බවට වර්ධනය වීමට ඉඩ නොදුමට තරම් සතිමත් බවෙන් යුත්ත විය යුතුය.

5. කාම රාග ඇති විටක, ඉන්දිය සංතර්පනයෙන් ලබන්නාවූ සැප නිසා ආස්ථාදායට පන්වීමට කැමති වුවත් ඒ අන් අයට හානියක් නොවන පරිද්දෙනි. එහෙයින් සැමියෙකු

තම බිරිද හා මිංගිකව භැසිරෝන්නේ කාම රාග හේතු වෙනි. එසේම න්‍යුසුලසු මිංගික ක්‍රියාවන් හි යෙදීම (පරදාර සේවනය හා ස්ථීර දූෂණාය) කාමවන්ද එනම් කාමයෙන් අන්ධවු නිසා සිදුකරයි.

6. මෙම දැඩි ආගාවන්ගේ විවිධ මට්ටම් නිවන් මගෙහි විවිධ අඩුයර වලදී ඉවත් කරනු ඇත්දම සොයා බැඳීම ප්‍රයෝගනවත් වේ. මෙය වඩා හොඳුන් වෙන්කර හඳුනාගැනීම පිණිසද හේතු වේ.

සේවාන් පුද්ගලයා කාමවන්ද ස්ථීරවම ඉවත් කර ඇත. එසේම අප්‍රසන්න මට්ටමේ ලෝහයද නැත. එහෙයින් හෙතෙම ඉන්දිය සංතර්පනයෙන් බැංත්තාවූ සැප පිණිස අපායගාම් ක්‍රියාවන්ගේ නිර්ත නොවේ. සේවාන් අයගෙන් කාමරාග ඉවත් වේ නැත.

සකඳාගාම් පුද්ගලයෙකුට වුවද අවම මට්ටමේ කාම රාග ඇති හෙයින් තව එක් වරක් කාම ලෝකයේ උත්පත්තිය බැඳී.

අනාගාම් පුද්ගලයා කාම රාග ඉවත් කර ඇති හෙයින්, මනුෂය හා දේශ ලෝක ඇතුළුව කාම ලෝක තුළ 11 ට නැවත නොපැමෙන්. හෙතෙම රුක්ප ලෝක වන ඉද්ධාවාස යෙහි පුනර්හවය ලැබ එහිදී නිවන් අවබෝධ කරත්.

7. සමහර් කාම ලෝක වල සැප ලැබීමේ කැමැත්ත අත්හර ඇතත් ධ්‍යාණා සැපයට කැමැත්ත දක්වයි. එහෙයින් ඔවුනට රුක්ප රාග සහ අරුක්ප රාග (නැතහොත් රුක්ප ලෝක හා අරුක්ප ලෝක වල සැරීස්ටීමට ඇති කැමැත්ත) ඇත. රුක්ප රාග සහ අරුක්ප රාග ඉවත් වන්නේ අරහත් එමයට පත් වීමෙන් පසුවය.

ලෝහ, ද්‍රව්‍ය, මෝහ යන්ට එරෙහිව රාග, පටිසි, අවිජ්‍යා

1. ලෝහ යනු දැඩි ආගාව බව පෙර පර්විජේදයෙහි පැහැදිලි කළමු. යමෙක් තම ආගාවන් සපුරා ගැනීමට දැඩි පිළිකළු සහගත ක්‍රියාවන් හි (සාතන හෝ අපචාර) වුවද නිර්ත වීමට කැමතිය. යමෙක් ලෝහයෙන් අන්ධ විය හැක, එනම් කාමවන්ද රිදාවිය හැක.

දේශ හෝ ද්වීප යනු ලෝහය (ද්වීප යනු “දෙවන” + “වීප” හෝ ලෝහයේ දෙවන ප්‍රකාශනය) නිසා උදාවන වෛටරය හෝ නුරුස්ස්නාවය, විශේෂයෙන්ම තම අභිමතය ඉත්තේ කර ගැනීමට අන් අයක් හරස් වන විට උදාවේ. ලෝහයෙන් සහ ද්වීපයෙන් යුත් ක්‍රියා සිදුකරන්නේ මෝහය නිසාය. මෝහය යන පදය සකස් වී ඇත්තේ “මුව” + “හා” යන්නෙන්ය, ඉන් සංකේතවන් කරන්නේ මුව හා වූ එනම් කට වස්සී ඇති භාජනයකි, එහෙයින් යමෙකට එහි ඇතුළත නොපෙන්. ඒ ආකාරයෙන් යමෙක් මෝහයෙන් යුතුව ක්‍රියා කරන්නේ එවතින් අකුසල් කිරීමෙන් ඇති වන්නාවූ නරක ආදිනව ගෙන ඇති නොදැනුවන් කම නිසාය, එනම් මනස සම්පූර්ණයෙන්ම අදුරුය.

පංච නිවර්තා යන්නි ලෝහ සහ ද්වීප ලැයිස්තු ගත කර ඇත්තේ අභිජ්‍යා සහ ව්‍යාපාද වශයෙන්ය. ඒවා ලෝහ සහ ද්වීප යන පද වෘත්ත සමාන පදය.“**මනස නිසල කිරීමේ මග - පංච නිවර්තා**” කියවන්න.

2. ලෝහ, ද්වීප සහ මෝහයෙන් යුත් ක්‍රියා පාප කම්මය, එනම් ප්‍රබල අකුසල කම්මය. එහෙයින් පාප කම්ම හේතුවෙන් උත්පත්තිය ලබන්නේ දුගති සතරෙහිය. විශේෂයෙන්ම ද්වීපයෙන් යුත්තව කරන්නාවූ ක්‍රියාවන් වල ප්‍රතිව්‍යාප දුරුතුය. එය නිරයේ පුනර්හවයට හේතුවේ. ලෝහය නිසා ප්‍රේත ලෝකවල පුනර්හවය සිදුවේ. මෝහය සැම විටම පවතින හෙයින් ලෝහ සහ ද්වීප දෙකම යුත්තව කරන්නාවූ ක්‍රියා වල “සං” තුනම අඩංගු වන හෙයින් පුනර්හවය සිදුවන්නේ නිරිසන් (නිරිසං යනු සං තුනම යන අදහසිනි) ලෝකවලය. යමෙක් යහපත් ක්‍රියාවන්හි නිරත වන විට හා අකුසල් කිරීමේ ප්‍රවනතාව (ගති) ඉවත දැමීමත් සමග හෙතෙම “නිවීම” අරුණය ඒ සමගම දුගතියක උත්පත්තිය ලැබීමට ඇති සම්බාධිතාවයද අඩුවේ.

3.කොස්ටෙටතන්, යමෙකුගේ මනසින් ලෝහ, ද්වීප සහ මෝහ ස්ථීරවම රාග, පරිස, අව්‍යාප්තා තෙක් අඩුවන්නේ සොවාන් එලයට පත් වූ විටය. සොවාන් අදියරේදී සියලු පංච නිවර්තා සඳාකාලිකවම ඉවත් කෙරේ. ඇත්ත වශයෙන්ම මෙම අදියරේහිදී යමෙකට ලෝකයේ යථා ස්වභාවය (අනිවිව, දුක්ඛ, අනත්ති) තරමක් දුරට “පැහැදිලිව පෙනෙන” හෙයින් (සම්පූර්ණයෙන්ම අන්ද නොවේ) මෝහ, අව්‍යාප්තා මට්ටමට අඩුවේ.

ඉහත දැක්වූ පරේදී රාග යනු ඉන්දිය සංතර්පනය පිනිස ඇති දැඩි ආගාවයි. මෙහිදින නොයෙක් මට්ටම් ඇත. එහෙත් මෙම මට්ටමේ දැඩි ආගාව යෝග්‍යය වන්නේ මනුෂ්‍ය

හෝ දේව ලේක වල උත්පත්තිය ලැබීම පිනිස පමණි.පරිස යනු වෙටරයෙහි පහත් මට්ටමකි, ගැටීම හෝ නුරුදස්නා බව මෙන්ය. යමෙක් හා පිඩාවට හෝ නුරුදස්නා තාවයට පත් වී සමහර විට ප්‍රති උත්තර පවා දැක්විය හැක, නමුත් දුගැනීයක පුනර්හවය ලැබීමට හේතු වන්නාවූ “සැබෑවටම නරක” කිසිදෙයක් නොකරයි.

4. නිවන් මගෙහි ඊලග අදියර වන සකදාගාමී එලයට පත්වූ විට කාම රාග සහ පරිස යන දෙකම, මනුෂය ලේකය හැර දේව ලේක හෝ ඊට උසස් භූමි තල වල පමණක් පුනර්හවයකට හේතු වන මට්ටමට, අඩවේ.

කාම රාග යනු කාම ලේක තුළ ඉන්දිය සංතර්පනය පිනිස ඇති දැඩි ආගාවයි. කාම රාග මට්ටම දෙකකින් පවතී: වන්තු කාම (ඉන්දිය සංතර්පනය පිනිස වස්තු “තමා සතු” කර ගැනීමට ඇති ආගාව) සහ කෙලෙස් හෝ ක්ලේශ කාම (ඉන්දිය සංතර්පනය පිනිස ඇති ආගාව ඇතත් වස්තු “තමා සතු” කර ගැනීමට උච්චතාවක් නැත). සකදාගාමීන් හට වස්තු කාම නැතත් තවමත් ක්ලේශ කාම ඇත, එනම් හෙතෙම තවමත් ඉන්දිය සංතර්පනය පිනිස ඇති දැඩි ආගාව ඇතත් ඒවා තමා සතු කරගැනීමේ ආගාවක් නැත. නිදුෂුනක් වශයෙන්, සකදාගාමීනු සුබෝපහෝගි නිවසක පිටත් වීමට ආගා කළත් නිවස තමා සතු කර ගැනීමේ අනිප්‍රායක් නැත.

මනුෂය ලේකයෙන් ඉහළ එනම් දේව සහ බුහ්ම භූමි තල වල සත්‍යාචන්ට ඇත්තේ රෝග ව්‍යාධි වලට ලක් නොවන එසේම ජරාවට හෝ දිරාපත් නොවන ඉතා සියුම් ගේරයන්ය. එහෙයින් මවුනු පෙනුමෙන් වයසට යන්නේ වන් අසනීප වන්නේ වන් නැත (එහෙත්, “මේ ලේකයේ ” භූමි තල 31 නි කොතනක ව්‍යුහත් මර්ණාය වැලැක්විය නොහැක). සකදාගාමීනු මනුෂය හවයෙන් පසු සදාකාලික නිරෝගි යයි සලකන්නේ එහෙයිනි.

5. යමෙක් අනාගාමී එලයට පත්වූ විට, කම්ම රාග සහ පරිස යන දෙකම ඉවත් වේ. අමිහිරි කර්කර වචන/ක්‍රියා වලටවත් අමනාප නොවන අතර කිසිවිටකවත් ඒවාට ප්‍රතිචාර නොදැක්වයි. අනාගාමීනු දේව ලේක ඇතුළු කාමලේක වල නුප්පින අතර පුනර්හවය සිදුවන්නේ බුහ්ම භූමි තලයක පමණි.

සේවාන් පුද්ගලයෙකු සමහර අවස්ථාවන්හි ඉන්දිය සංත්පනයට ප්‍රමුඛත්වයක් දීමේ නැඹුරුවක් පෙන්වුවද එම ප්‍රවනතාවයන් සියල්ලම සකසාගාමී අඩියරෙහිදී අඩු වී ඇනාගාමී එලයට පත්වීමත් සමඟ මුළුමතින්ම අත්හරී.

6. ඇනාගාමී එලයට පත් වූ අයෙකුට රාග වලින් ඉතුරුව ඇත්තේ රැසප රාග සහ අර්සප රාග පමණි. එනම්, රැසප හා අර්සප ලෝක වල ධියාණ සුඩ යන්ය (සතර රැසප ධියාණ සහ සතර අර්සප ධියාණ). එසේම යම් තරමකට අවශ්‍ය, මාන (යම් ප්‍රමානයක ආඩම්බරකම) සහ උද්ධ්‍යවිච (යම් මට්ටමක උසස් යයි හැඟීමක්) ඉතිරිව ඇත.

මේ සියල්ල අරහත් භාවයට පත් වීමත් අත් හරී. අරහතුන් වහන්සේට ගේෂමානුයක් තරම් වන් කෙලෙස් නැත, කාම, රැසප හෝ අර්සප ලෝක වලින් යුත් “මේ ලෝකයේ ” (භුම් තල 31 න් කොතනකවන්) කිසීම තැනක නැවත උපදීන්නේ නැත.

සේවාන් එලයට පත් වීමට පෙර “මම” යන හැඟීම ඉවත් කර ගැනීම පිණිස භාවතු කිරීම නිශ්චිල වන්නේ එහෙයිනි. බොහෝ දැනෙක් අනත්ත් යන්න “මම කියා කෙනෙක් නැතැයි” සාවද්‍ය ලෙස අර්ථ ගන්වයි. එහෙන් “මම” යන හැඟීම ඉවත් වන්නේ ඇනාගාමී එලයෙන් පසු අරහත් එලයට පත් වූවාට පසුවය. මාන හා උද්ධ්‍යවිච ඇති තාක් “මම” යන හැඟීම පවතී.

7. සේවාන් අඩියරට පත්වීම පිණිස කළ යුත්තේ අනිවිච යන්නෙහි සැබැං අදහස අවබෝධ කර ගැනීමයි (ඉන්දිය සංත්පනයෙන් බැංන්නාවූ තාවකාලික වූ සුඩ පිණිස අත් අයට ගිංසා කිරීමෙන් පලක් නැත), එසේම යමෙකුට එම මනෝ විජිතිය වර්ධනය වන තෙක් හෙතෙම මෙම නැවත නැවත ඉපදීමේ සංසාර වකුයේදී සැබැංවටම අසර්තාය, අනාටිය (අනත්ත්).

* යමෙක් දැඩි අභාවන් යුතුව හා ප්‍රේතයෙකු සේ ක්‍රියා කිරීමට ප්‍රවනතාවක් ඇතැයි අවබෝධ කර ගන්නා තෙක් ප්‍රේත හවයෙන් නිදහස් වී නැත.

*යමෙක් අනිවිච යන්නෙහි සැබැං අදහස ග්‍රහණය කරගන්නා තෙක් කුපිත විය හැකි යම් මොහොතක අන්තයට ගිය වෙටරයෙන් (ද්වේෂ) ක්‍රියා කළ හැක, එසේම එය නිරයේ ඉපදීමට තරම් හෝතු විය හැක.

* වංචාවෙන්/සෞරකමින් අන් අය මත යැපීම (අවංක සහජත් පීවිතයක් ගත නොකර) එල රහිත බව අවබෝධ කර ගන්නා තෙක් අසුර ලෝකයෙන් තිදුහස් වේ නැත. .

* යමෙක්, සුනඛයින් මෙන් කඩා දුරුවන් හා මෙමුවෙනයේ යෙදීම හෝ තමාගේ සතුට හා ආහාරය පිනිස අනෙක් සතුන් සාතනය කිරීම වැනි “නිරිසන් ගති” (එනම් ලෝහ සහ ද්වේෂ) අත්හැර ගන්නා තෙක් නිරිසන් හවයෙන් මිදි නැත. ඉහත සඳහන් කළේ ප්‍රෝත්, නිරිසන්, අසුර හා නිර්ය යන දුගති පහත්ම භූමි තල සතර වේ. එහෙයින් එවන් නරක පුරුදු හෝ ගති අන් නොහැරියේ නම් හෙතෙම සැබැචටම අසර්තාය, අනාථය (අනත්ති). එහෙයින්, එතෙක්, මෙම පීවිත කාලයේදී නොවුවන්, දිගුකාලීනවම දුක්ඛ වේදනා පවතී. අනිවිච්ඡාක්ඛ, අනත්ති යන්නෙහි සැබැච අදහස මෙයයි.

අනන්තර සමනන්තර ප්‍රචිචයා

1. අනන්තර සමනන්තර ප්‍රචිචයා බුද්ධ ධර්මයේ ඉතා වැදුගන් සම්බන්ධතා (ප්‍රචිචයා) දෙකකි. මේ ලෝකයේ ඕනෑම දෙයක් සිද්ධ වන්නේ හේතුවක් නිසාය. එහෙත් හේතුවක් තිබූ පමණින්ම, සුදුසු තත්ත්වයන් බිහිවන තෙක් අනුර්ජ ප්‍රතිඵල හෝ විපාක ඇති නොවීමට පුළුවන.

2. කර්ම (කම්ම) නියතිවාදී නොවන්නේ එහෙයිනි. “කම්ම (කර්ම) යනු කුමක්ද? සැම දෙයක්ම නිර්නය වන්නේ කර්මයෙන්ද?” යටතේද මෙය සඳහන් කළේම්, එයට හේතුව මෙහිදී විමසා බලමු.

අප යම් හොඳ හෝ නරක දෙයක් කළ විට එම ක්‍රියාවට අදාළ කර්ම ගක්තිය හෝ කර්ම විනව්, කම්ම බිජයක තැන්පත් වේ. කර්ම ගක්තිය බෙඩා කරන්නේ කොතනකද යන ප්‍රශ්නය අපි යටා කාලයේදී විමසා බලමු, එහෙත් මෙතැනදී අප සිහිතබා ගත යුතු වන කරුණ වන්නේ කම්ම බිජ, හෝතික බිජයක් නොව නමුත් ගක්ති විනව්යක් බවය. මෙම සංක්ලේෂය “සංකාර, කම්ම, කම්ම බිජ, කම්ම විපාක” යටතේ විස්තර කර ඇත. කම්ම බිජයක් රෝපනය වීම හෝතික බිජයක් රෝපනය වීමට බොහෝ දුරට සමාන වේ. ඇපල් ගසක් බිහි කිරීමේ හැකියාව (විනව්) ඇපල් බිජයකට ඇත. එහෙත් ඇපල් බිජය රෝපනයට සුදුසු වාතාවරණාය එලමෙන තෙක් එය රෝපනය නොවේ: බිජ පසෙහි වැඩිහිටින් ජේලය හා ආලෝකය පැවතීමත් රෝපනය සඳහා අත්සවශය. ඒ අයුරින්ම

කර්ම විපාක (පෙර කළ කර්ම යන්ගේ එල විපාක) දෙන්නේත් එම කම්ම බීජ රෝපනය පිණිස අවශ්‍ය තත්ත්වයන් සුදුසු පරිදි ඇත්තාම් පමණි.

3. පටිධාන ධම්ම යෙහි දක්වා ඇති අන්දමට අනත්තර සහ සමනත්තර සම්බන්ධතාව ගැන විමසා බලමු. “අන්”යනු ආහාර වේ, මෙතැන්හිදී ඉන් අදහස් වන්නේ කම්ම බීජ ය, “අනත්තර” යනු එල දැරීම පිණිස බලාපාරෝත්තුවෙන් ගබඩා කර ඇති යන්නයි. එහෙයින්, අනත්තර යනු රෝපනය පිණිස බලාපාරෝත්තුවෙන් පවත්නා කම්ම බීජ යන්නයි.

“සම” යනු සමාන හෝ එකාකාර වේ. එහෙයින් සමනත්තර යනු (“සම” + “අනත්තර”) අනත්තර හා ගැලපෙන තත්ත්වයන් යන්නය. එමනිසා අනත්තර, සමනත්තර එක්ව පවතින්නේය. සමනත්තර කාර්යක්ෂම වීමට හේතුවක් හෝ බීජයක ගබඩා කරනු ලද කම්ම ගක්තිය පැවතීම අත්‍යාච්‍යාය. අනෙක් අතට, **සමනත්තර (එම හේතුවට ත්‍යාකාර වීමට හෝ බීජ රෝපනයට යෝග්‍ය තත්ත්වයන්)** පවතින්නේ නැත්තාම්, අනත්තර හි පවත්නා කම්ම බීජ එල දුරන්නේ නැත.

4. බූද්‍යන් වහන්සේ දක්වා වදාල නිදුර්ගනයක් මෙසේය:යමෙක් පස් පෙරලා වගා බීම සකස් කර ජේලය බඩා දෙයිද එනැන ආලෝකය පවතී නම් **බීජ රෝපනයට යෝග්‍ය සමනත්තර** එහි ඇත. එහෙත් හෙතෙම භාවිතා කළේ අම් ඇටයක් නොවේ නම් (අනත්තර තත්ත්වයන් නොපවතී) ඉන් අම් ගසක් බිඟි වන්නේ නැත.

අනෙක් අතට, යමෙක් අම් ඇටය ගිතල වියලි තැනක තැබුවහොත් එය රෝපනය වන්නේ නැත. එනම් සමනත්තර තත්ත්වයන් බඩා දී නැත. එසේම අනත්තර මෙන්ම සමනත්තර තත්ත්වයන් පවතිනම්, අම් ඇටයක් යෝග්‍යවූ වගා බීමක පැල කළහොත් ඉන් අම් ගසක් වැඩෙනු ඇත. කෙසේ වෙතන්, අම් ඇටයකින් ඇපල් ගසක් නොලැබේ හටගන්නේ අම් ගසක් පමණි. එනම් සමනත්තර බිඟි කරන්නේ අනත්තරෙහි අඩංගු බීජයට අනුකූලවූ ගසකි.

5. මේ කාලයේ පවත්නා නව තාක්ෂණයට අදාල බොහෝ නිදුර්ගන ගෙන හරද දැක්විය හැක. ගුවන් විදුලි මධ්‍යස්ථානයකින් විකාශය කරන්නාවූ වැඩසටහනක් අනත්තර සේ සැලකිය හැක. නිශ්චිත පරාසයක් තුළ එම බීජ ගක්තිය පවතී, එහෙත් ගුවන් විදුලි යන්තුයක් (ගුහකයක්) නැත්තාම් එම වැඩසටහනට සවන් දිය නොහැක. ගුවන් විදුලි

යන්තුයක් ඇතත් අදාළ නාලිකාවට අයත් සංඛ්‍යාතයට සූසර කර නැත්තම් එම වැඩසටහනට සවන් දිය නොහැක. එම අවශ්‍යය තත්ත්වයන් සපුරා ඇත්තම් ඇත්ත දුරක සිට වුවන් වැඩසටහනට සවන් දිය හැක. විකාශනයේ සිට ග්‍රහනයට ඇති ප්‍රමාදය ඉතා සුළු වෙළාවකි. වාතාවරණය යෝගේ විගස “ක්‍රීඩා සංනිවේදනය” මගින් ප්‍රතිච්‍රිත ලබා දෙන්නාවූ ක්‍රියාවලියක් සේ කම්ම විපාක සැලකිය හැක. “ක්වොන්ටම ජාල සම්බන්ධ (ක්වොන්ටම පටලවුම Quantum entanglement) ” සංක්‍රාන්ත හා සමාන ආකාරයකින් සියලු කම්ම විනවස අප හා ක්‍රීඩාව සම්බන්ධ වේ . “ක්වොන්ටම ජාල - අපි සැවොම එකට සම්බන්ධය” කියවන්න. එහෙයින්, අන්තරෙනෙහි රැඳී ඇති සියලුම විනවස කම්ම බීජ වලට යෝග වාතාවරණය (සමනන්තර) උදාළ විගස ක්‍රීඩා විපාක ලබා දිය හැක.

6. සතිමත් බවන් සිටීමෙන් පෙර කම්ම බීජ විපාක දීම වලක්වා ගත හැක.අප කළ යුතුව ඇත්තේ සමනන්තර තත්ත්වයන් ඇති නොවන අයුරින් කටයුතු කිරීමය. යමෙක් නරක වටපිටාවක නිසාවර ගමන් බීමන් යන් නම් පෙර කම්ම බීජ රෝපනය වී විපාක දීමට සුදුසු එලඹායි වාතාවරණයක් සකස්වේ. එසේම යෝග වාතාවරණයන් ඇති කිරීමෙන් යහපත් කම්ම බීජ රෝපනය වීම පිණිස අපට බලපෑම් කළ හැක. නිදුසුනක් වගයෙන් විනාගයකින් සමන් වීමට හෝ රැකියාවක් ලබා ගැනීමට හේතු වන්නාවූ බොහෝ පින් (හොඳ කම්ම බීජ) අපට ඇතත්, අප සුදුසු වාතාවරණය සකස් නොකළහාත් (ඒ සඳහා පෙර සුදානම් වීම) අප බලපෑරාත්තුවන ප්‍රතිච්‍රිත නොලැබේ. එහෙත්, සමහර අවස්ථාවලදී අනපේක්ෂිත උසස්වීමක් හෝ උසස් විනාග ප්‍රතිච්‍රිත ලැබෙන්නේ කම්ම බීජ බෙහෙවින් ප්‍රබල වූ විටය.

7. නොගිනිය හැකි තරම් අප ගත කළ පෙර ජීවිත තුළදී අප නොගිනිය හැකි තරම් හොඳ හා නරක කම්ම බීජ රැස් කර ඇත. සමහර ප්‍රබල කරීම විශේෂයෙන්ම ආනන්තරය කම්ම, අපගේ ක්‍රියාවන් නොකා විපාක දේ. එහෙත් සාමාන්‍යයෙන් සතිමත් බවන් ක්‍රියා කිරීමෙන් (යෝග වාතාවරණය සකස් නොකිරීමෙන්) බොහෝ නරක කම්ම විපාක මගහැරය හැක. එසේම සුදුසු ආකාරයට සුදානම් වීමෙන් (එහෙත් සමනන්තර වාතාවරණය ප්‍රශස්ටිව තබා ගැනීමෙන්) හොඳ කම්ම ප්‍රයෝගනයට ගත හැක. දුරුවෙකු හඳු වඩා ගැනීම ඉතා වැදගත් කාර්යයෙකි. එම තරුණ මනස වර්ධනයෙහිලා යෝග වාතාවරණයක් සපයා දීමෙහි ඉමහත් වගකීමක් දෙම්විපියන්

සතුය. විශේෂයෙන් නරක මිතුදින්ගේ අසුර ලාභාල පීවිතය වැරදි මගට යොමු කරයි. ඒ ආකාරයෙන්ම යහපත් මිතුර්න්ගේ අසුර, ආරක්ෂාකාරී හිතකර පරිසරය ය යහගුණයෙන් යුත් වැඩිදායක පුරුවැසියෙක් බිජිකරයි.

8. වැදුගත් තිරස් සටහනක් වන්නේ මින් පෙර සඳහන් කළ “ගති” ඒ හා සමාන “ගති” හා ගැලපීමයි. “පුරුදු සහ අරමුණු” සහ “සංසාර පුරුදු සහ ආසව” කියවන්න.

නිදුසුනක් වශයෙන්, ගන්ධ්‍යවිධාන සුදුසු මවි කුසක් අපේක්ෂාවෙන් සිටී, මෙහිදී අනන්තර-සමනන්තර පච්චාවයා ක්‍රියාකාරී වේ. දැක් සුරා පානයට ලොල් වූ පුරුද්දක් වර්ධනය කරගත් ගන්ධ්‍යවිධානයෙකු ආකර්ෂණය වන්නේ සමාන ගති ඇති එනම් සුරාව තෝ මත් දුව්‍ය හාවිතයට පුරුදු වූ ස්ථිරයෙකුගේ ගැබකටය. ගන්ධ්‍යවිධාන සංකල්පය “මනෝමය කාය සහ හෝතික ගේරය” සහ “මනෝමය කාය සහ සහ කයෙන් බැහැර අත්දැකීම්” කියවන්න. එස්ම, පෙර පීවිත වලදී යහපත් සිල්වත් පීවිතයක් ගත කළ ගන්ධ්‍යවිධානයෙකු ආකර්ෂණය වන්නේ සිල්වත් පැවුලක මවි කුසකටය. ඉහත සඳහන්වූ ආකාරයටම ගන්ධ්‍යවිධාන සමනන්තර වන්නේ ඔහුගේ ගති වලට ගැලපෙන පරිසරයක් වේ. එහෙත්, උත්පත්තිය කෙසේ සිදුවුවත්, හොඳ කම්ම විපාකදීම පිණිස යෝගා වාතාවරණයක් සකස් කර ගැනීමෙන් හා නරක කම්ම විපාකදීමට සුදුසු අවස්ථාවන් මගහරවා ගෙන එම විපාක වලක්වා ගැනීමෙන් යමෙකුට තමාගේ ඉර්හම වෙනස් කළ හැකිය.

දේරියේදී තවදුරටත් අනන්තර සමනන්තර හාවිතය ගැන සාකච්ඡා කරමු. මෙය හාවිතාවන එක් වැදුගත් අවස්ථාවක් “පින් දීම (පරිධීදාන) - එය සිදුවන්නේ කෙසේද ?” යටතේ සාකච්ඡා කර ඇත.

අව්‍යුත් (අවිද්‍යාව) යනු කමක්ද ?

1. මිනිසුන් අයපත් ක්‍රියාවල නිරත වන්නේ ඔවුන් ඉන්දිය සංතර්පනයෙන් බැංහ්නාවූ සැප බෙහෙවින් අගය කරන නිසාත් වඩාත් විශිෂ්ට සැපයක් වන නිරාමිස සුඛ ගැන නොදුන්නා නිසාත්ය.” “තෙවදුකරුම් සතුට - නිරාමිස සුඛ යනු කමක්ද?” කියවන්න. ඉන්දිය සංතර්පනයෙන් බැංහ්නාවූ සැප බඩා ගැනීමේ අරමුතින් මිනෑම අකුසලයක නිරත වේ. එවන් ක්‍රියා හා සම්බන්ධ අවාසි දෙක ගැන අවබෝධයක් ඔවුන්ට නැත.

* යමෙකට අවශ්‍ය දේ බඩා ගැනීමට අන් අයට හිංසා කිරීමේ ආදිනව වන්නේ එයම පොලියන් සමග ගෙවා දැමීමට සිදුවීමයි (කම්ම නියමය). මේවා අපායේ උපත ලබේමට හේතුවන අකුසල්ය.

* ඉන්දිය සංතර්පනයෙන් ලබන්නාවූ කිහිම් ආකාරයක සැපයක් වුවද ජ්‍යෙෂ්ඨ තාවකාලිකය.

හුම් තල 31 හි නැවත නැවත ඉපදෙන්නාවූ පුනර්භේදන්ති ක්‍රියාවලිය, ක්ම් නියමය සහ හේතු එල නසාය වන පරේච්ච සමුප්පාදය අයන්වන්නාවූ මේ ලෝකයේ සැබැං ස්වභාවය තුළින් මෙම කරුණු සෞඛ්‍යාච්ච ලෙසින් ඉස්මතු වේ. මෙම කරුණු තමාටම අවබෝධ කර ගත තොහැක. මේවා බුදුන් වහන්සේ ගෙන් හෝ බුද්ධ ග්‍රාවක යෙකුගෙන් අසා දැන ගත යුතු වේ.

2. අවිජ්‍යා යනු කුමක්ද? ජීවිතය හා විශ්වය පිළිබඳ සංකීර්ණ යථාදැර්යය හෙවත් පර්යාලෝකය මෙයට පසුබීම්ව පැවතියන් මූලික වශයෙන් මෙම කරුණු දෙක තොදැනීම අවිජ්‍යාව වේ. මෙම පර්යාලෝකයේ වැදගත් සංගටක වන්නේ:

- “මේ ලෝකය ” අපගේ හෝතික පංච ඉන්දියන්ගෙන් තොපැකිලව දැකින්නාවූ දෙයට වඩා බෙහෙවින් සංකීර්ණය. එහිම අපට පෙනෙන මනුෂ්‍ය සහ තිරිසන් ලෝක දෙක පමණක් තොව මෙහි ඩුම් තල 31 ක් ඇත. The Grand Unified Theory of Dhamma“. කියවන්න.
- ඩුම් තල 31 න් ඕනෑම ලෝකයක පැවැත්මේ සැබැං ස්වභාවය වන්නේ අනිච්ච, දුක්ඛ, අනත්ත වේ. “අනිච්ච, දුක්ඛ, අනත්ත” කියවන්න.
- බොහෝමයක්ම දුක්ඛ වේදනා පවතින්නේ සතර දුගති යෙහිය (අපාය).

මෙම සඳාතනවූ නැවත නැවත ඉපදිමේ පුනර්භේදන්ති ක්‍රියාවලියට ආරම්භයක් නැත (අනත්තය - එය කෙතරම් විශාලද ? කියවන්න), මෙය නවතා ලිය හැකි එකම කුමය වන්නේ අරහත් භාවයෙන් නිවන අවබෝධ කිරීමයි.

- එහෙත්, නිවන් මගෙහි සේවාන් භාවයට පත් වීම නියත වශයෙන්ම හා සඳාකාලිකවම සතර දුගතියෙහි උත්පන්තියක් සිදුවීම වලක්වයි. “ සේවාන් එලය රජ, අධිරාජ , හෝ කෝරීපතියෙක වනවාට වඩා උතුම් වන්නේ ඇයි ? ” කියවන්න.

3. අව්‍යාප්ති යන්හෙහි නිර්වචනය වතුරාදය සත්‍යය අනවබෝධයයි. එහෙත් අරිය සත්‍ය සතර අවබෝධ කර ගැනීමට යමෙක් ලෝකයේ යථා ස්වභාවය දැකිය යුතුය එනම් (තිලක්ඛනා) මේ ලෝකයේ ගති ලක්ෂණ තුන වන අනිවිව, දුක්ඛ, අනත්තේ.

4. අනිවිව, දුක්ඛ, අනත්තේ අදහස කෙරියෙන්:

අප සැහීමට පත්වන ආකාරයෙන් “මේ ලෝකයේ” පවත්නා ඕනෑම දෙයක් ඒ ආකාරයෙන්ම දැර්ස කාලීනව පවත්වාගත නොහැක (අනිවිව), එහෙයින් බොහෝ වැයම් කළ පසුව වුවද අපට ඉතිරි වන්නේ දුක්ඛ වේදනා (දුක්ඛ) පමණි. එහෙයින් මේ අර්ගල සියල්ලම ප්‍රතිඵ්‍යුල රැහිත හරියක් නැති දේ වන හෙයින් අප අසර්තා වේ (අනත්තේ). මේ තිලක්ඛනා මනුෂ්‍ය ලොවට පමනක් බලපාන දෙයක් නොව: උසස් පුනර්භවයකින් සර්ව රෝග නිවාරකයක් ලබා ගත නොහැක (මනුෂ්‍ය ලෝකයේ සහ ඉන් උසස් භූම් තල වල දුක්ඛ වේදනා අඩු වුවත්), එනම් භූම් තල 31 න් ඕනෑම ලෝකයක සඳාකාලික සැපක් නොමැති වන හෙයින් අප සැබැවටම අසර්තාය (අනත්තේ).

විශේෂයෙන්ම යමෙක් මෙම මායාකාරී සැපය පිතිස අකුසල් (සාතන, සොරකම් ආදිය) කරයි නම් හෙතෙම දුක්ඛ වේදනා පිරි දුශේෂිතම සිර වේ. අනිවිව, දුක්ඛ, අනත්තේ යන්හෙහි සඩක අදහස සාවද්‍ය ලෙස අනිත්‍යතාව සහ මම යයි කියා කෙනෙක් නැත (අනාත්ම) යයි අර්ථ දුක්වා නිවීම අවාසනාවකි. **“අනිවිව, දුක්ඛ, අනත්තේ- සාවද්‍ය අර්ථ නිර්සනය”** සහ නිර්වද්‍ය අර්ථ කරීනය පිළිබඳව සාකච්ඡා කියවන්න.

5. වඩාන් ගැහුරින් අධ්‍යනය කිරීමට කාමනිනම් : “මේ ලෝකයේ” පවත්නා අස්ථිර්හාවය විද්‍යාමාන වන්නේ අනිවිව, දුක්ඛ, අනත්තේ වශයෙන්ය. පහත සඳහන් අයුරින් එය විස්තර කර ඇත.

මෙම ලෝකය “මනස පදනම්ව” ගොඩනැගුන දෙයක් බවත් තොතික මෙන්ම මහෝ සංසිද්ධි විශ්මත වේගයකින් වෙනස්වන බවත් අනිධ්‍රිතයෙහි පහදා ඇත. මේ වෙනස අහම්බෙන් වන දෙයක් නොව හේතු එල න්‍යාය හෝ පරිච්ච සම්ප්‍රාද්‍යට අනුව සිදුවේ. කෙසේවෙතත්, නිවීම හෝ නිවන් මගෙහි විවිධ අඩුයර සාක්ෂාත් කර ගැනීමට මේ සියල්ල අවබෝධ කිරීම අනවශ්‍යය. තමාගේ ජීවිත අත්දැකීම් විපස්සනා භාවනා

පිනිස උපයෝගී කරගනිමින් අනිවිච, දුක්ඛ, අනත්ම් සංකල්පය මැනවින් අවබෝධ කළ හැකිය.

6. යමෙක් මෙම “පුළුල් විතුය ” අවබෝධ කර නොගතහාත් ගන්නා නිවර්ද නොවේ.

නිදුසුනක් වශයෙන් බැලී කොක්කේ අමුනා ඇති පනුවා මිස කොක්ක හෝ බැලී පින්තේ නුල මාල්වා නොදැකින නිසා අනවරයට/මරණයට පත්වේ. පුළුල් විතුයම දුටුවානම්, බැලී කොක්කේ අමුනා ඇති පනුවා සහ එය රැගෙන් නුල දුටුවානම් තත්ත්වය අසාමාන්‍ය බව අවබෝධ වී පනුවා ගිල ගැනීම නොකරනු ඇත. මෙම නිදුසුනේ මාල්වා මෙන්ම අපද දැකින්නේ මෙම මනුෂය පිවිතයේදී වින්දනය කළ හැකි සැප පමණි. එහෙත්, මෙම පහසුවෙන් දිස්වන සැප නිසා දුගති සතරෙහි ඇති දැරිය නොහැකි දුක්ඛ වේදනා සහිත සහ සැගවුන දුක්ඛ වේදනා පිරි ලෝකයක්ම අල්වා ගන්නා බව අපට අවබෝධ නොවේ. මෙම “පුළුල් විතුය ” දැකිය හැක්කේ බුද වරයෙකුට පමණි. මෙම “පුළුල් විතුය ” පමනක්ම නොව අප එය විශ්වාස කළ යුතු හේතුද බුදුන් වහන්සේ ව්‍යාපන. මෙම ප්‍රකාශනයෙන් එම හේතු කුමානුකූලව ඉදිරිපත් කරමි.

7. එම සංකීර්ණ පර්යාලෝකය (මෙම භූමි තල 31 නි සැම දෙයක්ම මොහොතින් මොහොතට වෙනස් වන බව) අවබෝධ කළ හැක්කේ පාරිඹුද්ධ වූ මනසක් ඇති බුදුන් වහන්සේට පමණි. බුදුන් වහන්සේ හැර වෙන සාමාන්‍යය මනුෂ්‍යයක් (කෙතරම් බුද්ධීමත්වුවන්)මෙම පර්යාලෝකය දැකීමට අසමත්ය. **“ගොඩිල්ගේ අසම්පුර්ණතාවය පිළිබඳ සාධ්‍යය”** කියවන්න. එහෙයින් පොනේ දැනුමෙන් අවශ්‍යෙන් පහකළ නොහැක. මෙම සංකීර්ණ පර්යාලෝකය පිළිබඳ සැබැ අවබෝධයක් ලබා ගත යුතුය. එය අපට පැවසුවන්, අනුදිමන් කාලයක සිට රැස් කළ කෙලෙස් වලින් ආවරණය වී ඇති අපගේ මනසට එය අවබෝධ කර ගැනීම පහසු හැත. **“සිත සන්සුන් කිරීමේ මග - පංච නිවර්ණ (බාධක පහ)”** කියවන්න.

8. බොහෝ දෙනෙක් “අදුරේ” හෝ අවිද්‍යාවේ තබන්නාවූ තවත් වැදගත් සාධකයක් වන්නේ බුද්ධ ධර්මය සර්ව අගුහවාදී පර්යාලෝකයක් යයි පවත්නා වැරදි ආකල්පය යයි. පාරිඹුද්ධ දහම බොහෝ කළක් යටපත්ව පැවතීම නිසා සතර අරිය සත්‍ය පිළිබඳ වැදගත් සාධක රාශියක් විකාශනි විය.

“මෙම ලෝකය” දුක්ඛ වේදනාවෙන් පිරි අභාය බුදුන් වහන්සේගේ දේශනාවෙන් අදහස් කළේ නූම් තල 31න් යුත් පුළුල් ලෝක යයි. එසේම, දුක්ඛ වේදනා සංම නූම් තුළයකම පවතින්නේ යයිද සංම මොහොතකම පවතින්නේ යයි උන්වහන්සේ දේශනා නොකළ සේක. උසස් නූම් තල 6-11 තෙක් දුකට වඩා අභ්‍යන්තර් සංපය. මනුෂ්‍ය ලෝකයේ (නූම් තල 5) වුවද බොහෝ දෙනෙකට දුකට වඩා අභ්‍යන්තර් සංපය. බුදුන් වහන්සේගේ දහම් පණිචිතය වීමසා අවබෝධ කර ගැනීමට බොහෝ දෙනෙකු පෙළඳුවීමට අපහසු වන්නේ එහෙයිනි. එහෙන් බොහෝ සත්‍යයින් බොහෝ කාලයක් ගෙනකරන්නේ අපාගතවය. එම නිසා සාමාන්‍ය වශයෙන් ඕනෑම උසස් නූම් තුළයක අත්වැදින්නාවූ සංපතට වඩා සංසාරයේ (පුනරුත්පත්ති ව්‍යුය “ පුනර්හවයට සාක්ෂි ” කියවන්න) දුක්ඛ වේදනා වැඩිය. මෙම පුනරුත්පත්ති ක්‍රියාවලියේ ආරම්භය දකින්නට නොහැකි බව එතරම් ප්‍රවලිත නැත. සංසාරක කාල මානයෙන් සලකා බලන විට වසර සියයක් පමණ වන පිටිත කාලයක් නොසරලකිය යුතු තරම් සුළුය. එහෙයින් මොනයම් නිපුනත්වයක් සම්පූර්ණ කර ගෙන්තන් සංසාරක කාලමානයෙන් එය ඉතා කෙරී කාලීනයි. එසේම මෙම ස්වභාව ධ්‍රේමණයෙළේ අධ්‍යාපනයෙන් කරන්නාවූ කරුණු බුදුන් වහන්සේ අපට ගෙනහැර දැක්වූ පණිචිතකරුවා පමණි. මෙම නූම් තල 31 හි ඕනෑම නූම් තුළයක දිගු කාලීන සංපයක් සොයා ගත නොහැකිය යන්න පැහැදිලිව පෙන්වා දෙන ස්වභාව ධ්‍රේමණයෙළේ නියම, උන්වහන්සේ සොයා ගත් සේක. එසේම වඩාත් හොඳ සඳාකාලිකවූ සංපයක් සොයා ගන්නා අන්දම බුදුන් වහන්සේ ගෙන හැර දැක්වූ සේක.

9. වසර සිය ගෙනහක් පුරා සැරැවී තිබූ වැදගත්ම සාධකය වන්නේ සඳාකාලිකවූ වඩාත් උසස් ගුනාත්මයකින් යුත් සංපයක් ඇති බවයි. මෙය නිවන් සුව හෙවත් නිරාමිස සුබ වේ.” **තෙවදුරුම් සතුට - නිවන් සුව රසවැදිය හැක්කේ කෙසේද?**” සහ “ **නිවන - තේරුම් ගැනීමට අපහසුද?**” කියවන්න . යමෙකට මෙම නිරාමිස සුබ සොවාන් වීමට පෙර පවා අත් වැදිය හැක, ” **සිත සන්සුන් කිරීමේ මග**” කියවන්න. වැඩි විස්තර සඳහා **“නිරාමිස සුබ”** කියවන්න. මේවා ගෙන සහ ඒ හා සම්බන්ධ කරුණු නොදැනීම අවශ්‍ය හෙවත් අවිද්‍යාවයි. යමෙක් මෙම කරුණු නොදැන්නේ නම් හෙතෙම දුක්ඛ වේදනා ගැටැලුවට විසඳුමක් සොයා ගන්නේ කෙසේද? එසේම මෙම නියම සොයා ගත හැක්කේ බුදුන් වහන්සේට පමණක් වන හෙයින් උන් වහන්සේ ගේ පණිචිතය කාගෙන් හෝ මෙවන් ප්‍රකාශනයකින් හෝ අසා දැන නොගත්තේ නම් මෙම කරුණු සියල්ල කෙතරම් බුද්ධිමත් වුවන් යමෙකට තමා විසින්ම සොයා ගත නොහැක.

10. බුද්‍යන් වහන්සේ, අවිප්පා (අවිද්‍යාව) අන්ධකාරයට සමාන කළ සේක. අන්ධකාරය බලෙන් ඉවත් කළ නොහැක. අන්ධකාරය ඉවත් කළ හැකි එකම කුමය වන්නේ ආලෝකය ගෙන ඒමයි. ඒ ආකාරයටම අවිද්‍යාව ඉවත් කළ හැක්කේ ප්‍රයුව වැඩිමෙන් පමණක් බව බුද්‍යන් වහන්සේ පහතු දුන් සේක. යමෙක් වෙන මොන යම් දෙයක් කළන් අවිද්‍යාව ඉවත් කළ නොහැක. යමෙක් ධර්මය හඳුරා ප්‍රයුව වැඩිය යුතුය. ප්‍රයුව වඩා මූලින්ම කුසල අකුසල වෙන් කර හඳුනා ගත ඉන් පසුව ලෝකයේ සැබැස ස්වභාවය වන අතිවිත, දුක්ඛ, අනත්ත් අවබෝධ කළ යුතු වේ. “බුද්ධ ධර්මය සිතියමක් මගින් ”සහ “බුද්ධ ධර්මයෙහි අනුපම වන්නේ කුමක්ද?” කියවන්න.

ඉන්දිය සහ ආයතන - බෙහෙවින් වෙනස් දෙකකි

1. තුම් තම 31න් යුත් මේ ප්‍රථිල් ලෝකයේ අප සඳුකල්හිම ජීවත්ව ඇත්තේ ඉන්දිය සංතර්පනයෙන් බෙන්නාවූ සැපයට දක්වන ඇඟ්ම නිසාය. ඉන්දිය සංතර්පනයෙන් බෙන්නාවූ සැපය අප අත්විද්‍යාන්නේ මොන ආකාරයෙන් දැයි විමසා බැලීමෙන් එහි යථා ස්වභාවය දැක ගත හැක.

අස්, කන්, නාසය, දිව සහ කය යන පාඨ හොතික ඉන්දියන් ගැන දිනිමු. එස්ම, පාඨ ඉන්දිය යන්ගෙන් සපයන සංඡු සකස් කර බාහිර ලෝකය ගැන “සම්ප්‍රජාතනය” (සිති ඇති බව) හෝ සවිඹුනක බව ජනනය කරන මනස, මොලය හා ආග්‍රිතව අතැයිද පැවසේ.

ඉහත දක්වායේ, විශේෂයෙන් අපරදිග ලෝකයේන් බොහෝ විට පෙරදිග ලෝකයේන් සම්ප්‍රදායානුකූලව සහ විද්‍යාත්මකව පිළිගත් න්‍යායයි.

බුද්ධ ධර්මයට අනුව අපගේ ඉන්දියන් හොතික හා මනේ වශයෙන් දෙඳාකාරය.

2. එහෙයින්, බුද්ධ ධර්මයට අනුව ඉන්දිය මංඩලය “ඉන්දිය” සහ “ආයතන” වශයෙන් දෙඳාකාර වේ. හොතික ඉන්දිය මංඩලය ඉන්දිය සේ නම් කර ඇත. එහෙත්, පවතින

තත්ත්වයට අනුකූලව එම ඉන්දියන් ආයතන වශයෙන් භාවිතා කළ හැක. වෙනස පසුව සාකච්ඡා කරමු.

ඉන්දිය මංඩලය නුදේක් ඉන්දිය වශයෙන්ම නොව ආයතන සේ යොදා ගන, පදනම අර්ථයෙන් “අපගේ අනාගතය අප විසින්ම මවා ගන්නේ ” කෙසේද යන්න තවදුරටත් විමසා බලමු.

3. පංච ඉන්දිය යන් යනු සර්බව කිවහොත් බාහිර හොතික ලෝකයෙන් තෙරුතුරු ලබාගැනීමට (පේනීම, ගබිදය, ගන්ධ, රස සහ ස්පර්ශ) අපගේ හොතික ගරීරදේ පිහිටා ඇති හොතික උපකරණ වේ. බුදු දහමට අනුව බාහිර ලෝකයෙන් ධර්ම සංකල්ප (සංකල්ප, ගති හා හව සමාන පදය) ග්‍රහණය කර ගැනීමට තවත් ඉන්දියක් (මතින්දිය) ඇත. මෙම මන ඉන්දිය හෝ මතින්දිය පවතින්නේ මොළය තුළය, එය මෙනෙක් විද්‍යාවට හසුවේ නැත. “**දමීම යනු මොනවාද?** - ගැමුරෙන් විමසා බැලීමක්” යටතේ මෙය සාකච්ඡා කර ඇත.

4. ඉන්දිය ආයතන බවට පත්වන්නේ කෙසේදැයි විමසා බලමු. ඉන්දිය ආයතන බවට පත්වන්නේ අප උච්චමනාවන්ම අනිස්සනාර රැස්කිරීම පිනිස ඉන්දිය භාවිතා කිරීමෙනි.

මෙම වෙනස පහදු දීමට වෙනත් ආකාරයකින් ඉදිරිපත් කළ හොත්, කම්ම විපාක ඉන්දියන් වෙත සංඟු ගෙන දෙන විට (යෙදුවම්) ඉන්දිය මංඩල ඉන්දිය සේ ක්‍රියා කරයි. ඉන්පසු, අපගේ අවශ්‍යත්වයන්ට අනුව නව කර්ම ජනනය කිරීම පිනිස ඉන්දිය මංඩල යොදා ගන්නා විට ඒවා ආයතන සේ කටයුතු කරයි.

මෙය පැහැදිලි කරගැනීමට නිදුසුන් කිහිපයක් විමසා බලමු.

5. අප පා ගමනින් යන විට ප්‍රසන්න නිවසක් දුටුවා යයි සිතමු, එහිදී අපගේ ඇස් යොදාගත්තේ වක්බූ ඉන්දිය සේය. එනමුත් අපි එම නිවසට ආගා කර, එතන නැවති එම නිවසට ඇල්මක් ඇති කර ගනිමන් එය නරඹයි නම් එවිට අපගේ ඇස් වක්බායනන සේ යොදා ගනී.

කස ගිනි නිවා ගැනීමට අප යම් ආහාරයක් ගත හොත් එහි රසය අත්විදිනා විට අප දිව භාවිතා කරන්නේ පිවිනා ඉන්දිය සේය. එහෙත් අප එම රසයට අඛ්‍යාවත් බැඳී

පසුව රසවිදීමට එම ආහාරය නැවතන් බඩා ගැනීමට සිතන්නේ නම් දිව භාවිතා කරන්නේ පිචිහායනන යේය.

ගුරුවරයෙක් තම ගිෂ්වයින්ට ඉගෙන්වීමේදී සිරුර භාවිතා කරන්නේ කායුන්දිය වශයෙනි (අනිසංකාර සහභාගිත්වයක් නැත) එහෙත් බොරුවක් කිමේදී හෝ ඕපාදුප පැවසීමේදී කායුනන සහභාගි වේ (අනිසංකාර ඇත). එසේම මතකයෙන් ගිලිහි ගිය ලිපිනයක් සිහිපත් කිරීමේදී අප මනුන්දිය යොදා ගෙනි. එසේම ලබු ලිංගික ආස්ථාදායක් ගෙන සිතින් මවා ගැනීමේදී මන ආයතන (මනායනන) භාවිතා කරයි.

6. මෙම වෙනස තවත් සරල ආකාරයකින් දැකිය හැකි ක්‍රමයක් වන්නේ වක්බූ ඉන්දිය, මොළය වෙත ප්‍රතිඵිම්බය (තොරතුරු) රුගෙන යන පුර්ණ යාන්ත්‍රික උපක්‍රමයක් (කැමරාවක් හා සමාන) සේ සැලකීමයි. මොළයේ සිට වක්බූ පාසාද රුප කරා එම තොරතුරු බඩා දීම හා ඒවා හඳය වස්තු (මනස) මගින් සකස් කිරීමේදී වක්බායනන ක්‍රියාකාරී වේ. පුද්ගලයාගේ වරිතය (ගති) අනුව හෙතෙම එම ද්‍රේශනය කෙරෙනි ලෝහය හෝ ද්වේෂය උපදාවා ගති. එවිට තව දුරටත් ක්‍රියාක්‍රීම පිණිස වක්බායනන (සමහර විට තවත් අනෙක් ආයතන වුවල) ප්‍රයෝගනයට ගති. ලෝහ හෝ ද්වේෂ අඳතිකරන්නාවූ අනුෂ්‍ය හෝ ආසව (කෙලෙස්) ඉතිරිවී නැති හෙයින් අර්හතුන් වහන්සේ කෙනෙකුට වක්බායනන උපදින්නේ නැත. එනම්, කාම ගති, රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති ආදිය ඉතිරිවී නැති හෙයිනි.

වෙන යම් ඉන්දිය මංඩලයකට පවා මෙම විශ්වේෂණය යොදා ගත හැක.

7. වෙනත් දූෂ්ඨී කේනෙයකින් බැඳුවිට ඉන්දිය බාහිර ලෝකයෙන් තෙර්තුරු බඩාගැනීමට ඇති හොතික උපක්‍රමයක් වන අතර ආයතන මානසික ක්‍රියාවක් වේ.

අවස්ථාවට උච්ච වන පරිදි හා යමෙකුගේ ගති අනුව ආයතන සය එනම් සලායනන ඕනෑම මොහොතක නිර්මානය කර ගත හැක. **අකුසල මූල ප්‍රවෘත්ති පරිවිච සමුප්පාද** හි, සලායනන හටගන්නේ නාම රුප ප්‍රවීචා සලායනන ඔස්සේය. මෙම හටගැනීම විමසා බැලීමට පරිවිච සමුප්පාද වතුයේ ආපස්සට ගිය විට, නාම රුප හටගන්නේ “වික්ද්‍යාත්‍රා ප්‍රවීචා නාම රුප” ඔස්සේය. තව දුරටත් ආපස්සට ගියහොත් “සංකාර ප්‍රවීචා වික්ද්‍යාත්‍රා”, “අව්‍යාප්ත ප්‍රවීචා සංකාර” ය. එහෙයින් අවිද්‍යාව නිසා

හටගෙන්නා මතේ කාර්යයන් වැලකින් (ගෞනීයකින්) සලායනන හටගෙනි. එහෙදින් ඉන්දියන් සයෙන් එකකින් සංඡුවක් ලබාමෙන් අවිද්‍යාව හේතුකාට එම සංඡුව ලෝහය හෝ ද්‍රව්‍යෙහි උගත දැක්වූ පරිවිච සමුප්පාද වකුය ඔස්සේ සලායනන එකක් හෝ ඊට වැඩිගෙනනක් නිර්මාණය කරයි.

8. මොහොතින් මොහොතට ඉන්දිය වෙනස් තොවුවත් සලායනන වෙනස් වේ.

නිදුසුනක් වශයෙන් අපගේ ඇස් (වක්බූ ඉන්දිය) වසර ගනනකට සැලකිය යුතු අන්දමින් වෙනස් තොවුවත්; යම් අනතුරකින් එය ස්ථානිකව වෙනස් විය හැක එස්ම වයස් ගනවීමත් සමග ඒවා ජරාවට පත්වේ. එහෙත් වක්කායනන මොහොතින් මොහොතට වෙනස් වේ. එක් ස්ථානායකින් ඇස් පිනවන වස්තුවකට අප ආකර්ෂණාය විය හැක.

9. තවත් නිදුසුනක් ගෙනු, සුරාවට ඇඩ්බඩිතු ගුවන් මගියක් තම යාය එන තෙක් ගුවන් තොටුපලෙහි ඇඩ්බඩි යන විට සුරා සලක් ඇස ගැටී එතැන හැවති මොහොතක් සිතා බලා මධු විතක් සඳහා එතැනට ගොඩ වදී. මුල් සංඡුව එනම් වක්බූ ඉන්දියෙන් සුරා සල දැකිමෙන් ඔහුගේ ගැඹුරින් කාවදී තිබුනාවූ මධු විතකට තිබූ ආශව (ආශව සහ අනුෂය) මනසෙහි සක්‍රීය කළේය. ඉන්පසු අවිද්‍යාවෙන් ක්‍රියා කර අවම වශයෙන් ආයතන සයෙන් දෙකක්වත් ඔහුගේ මනසෙහි උදා විය: මත් පැන් ගැනීමට සිතිවිල් පහළ කිරීම (මනායනන), සුරා සලට ගොස් ඇනවුම් කිරීම (කායාතන). අන් ආය බොහෝ දෙනෙක් එම සුරා සල දැක දැකින් එය තොසලකා හැර ඉවත්ව ගියහ. වක්බූ ඉන්දියෙන් ලත් සංඡු සලායනනයන් ගෙන් එකක්වත් සක්‍රීය කිරීම පිණිස යොමු තොවීය. එහෙදින් සාමාන්‍ය පුද්ගලයෙකුගේ පවා ඉන්දිය මංඩල සැමවිටම ආයතන සේ ක්‍රිය තොකරයි.

10. අප මේ ලෝකයේ පීවත් වේ නම් එම පීවතය පවත්වා ගෙන යාමට අපට ඉන්දිය මංඩල භාවිතා කළ යුතු වේ, මෙහිදී අප ඒවා භාවිතා කරන්නේ ඉන්දියන් වශයෙනි. එහෙත් අප ඒවා ආයතන සේ යොදා ගන්නා විට විශේෂයෙන්ම එම ක්‍රිය පුබල වේ නම්, ඇත්ත වශයෙන්ම අප මතු හව සකස් කරයි.

11. ඉන්දිය භාවනා යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැවසීමට දැන් අපට හැකියාවක් ඇත. එහි සරලම අදහස වන්නේ ඉන්දියක්, ආයතනයක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමයි.

ඇත්ත වගයෙන්ම අප මූලින්ම සිත් යොමු කළ යුත්තේ පැහැදිලිවම නරක ක්‍රියාවන් වෙතයි. නිදුසුනක් ගෙහෙත් යමෙක් වෙළඳ සලක ඇති ආකර්ශනාත්මක භාණ්ඩයක් දුටු විට එහි නැවති එය තමා සතු කරන්නේ කෙසේදැයි සිතීම ආයතන වේ. එහෙත් මෙතෙක් මාර්ග එල බ්‍රා නැති සාමාන්‍යය මනුෂ්‍යයෙකුට එය මගහැරීම අපහසු දෙයකි. එහෙත් එම භාණ්ඩයට ඇති ආකර්ශනාය ප්‍රබල වේ නම් එවිට වක්බායතනය හැර වෙනත් ආයතනයක් සක්‍රීය වී එය සොරා ගැනීමට තීරණය කළ හැක. එය බෙහෙවින්ම අන්තරායකාරී සිතිවිල්ලකි. එවන් මන් විහිතියක් සක්‍රීය වූ විගස එහි ආදිනව ගැන සිතා ආයාසයෙන් එය නවතා දැමීය යුතුය.

එහෙයින් ඉන්දිය භාවනා යනු විශේෂයෙන් යොදාගැනීනා සතිපටිධාරා භාවත්‍යාචාරය. ඇත්ත වගයෙන්ම ඉන්දිය භාවනාව ප්‍රගුහ කළ යුතු වන්නේ ඉදාගන සිටින ඉරියවිකින් නොව යමෙක් එදිනෙදා කටයුතු කරදීය.

12. එම නිසා තම ඉන්දිය මංඩල සැම විටම ඉන්දිය සේ භාවිතා කරන්නේ අරහතුන්වහන්සේලා පමණි. කාය ස්පර්ශ, රස, ගන්ධ, ගබිද (සංගීතය), විතු හෝ සංකල්ප (සිතිවිලි) වලට ඇලෙන්නේ නැත. සාමාන්‍ය මනුෂ්‍යයෙක් වුවද සැම විටම ඇස් ආයතන සේ භාවිතා කරන්නේ නැත. කෙරී පා ගමනකදී වුවද අප නොයෙක් දැක දැකි. අප දකින්නාව බොහෝ දේ අපට වැදුගන් නොවන හෙයින් ජීවා නොසලකා හරී. එසේ වන්නේ එවන් දේ අපගේ ආසව හෝ අනුසය සක්‍රීය නොකරනා නිසා හෝ ජීවාට අද්‍රේමක් වර්ධනය කරගැනීම පිණිස හේතු වන්නාවූ ගති අපට නැති නිසාය.

13. අවසාන වගයෙන් නොයෙක සන්දුර්ජයන්ට අනුව ක්‍රියාත්මක වෙන වෙනත් ආකාරයේ ඉන්දිය ඇති බව සඳහන් කළ යුතුය.

නිදුසුනක් වගයෙන්, සත් තිස් බෝධිපාක්ෂික ධර්ම වල සඳහන් වන්නේ වෙනත් ආකාරයක ඉන්දිය ලේ: සති, සමාධි, පැඟ, වීර්ය සහ සද්ධා. මෙය පංච ඉන්දිය වන අතර ඉන්දිය මංඩල හා සම්බන්ධ ඉන්දියන් සයකි.

හේතු එල, පව්‍යුපන්න සහ පරිවිච සමුප්පාද

මේ ලෝකයේ ඕනෑම දෙයක පැවත්ම (එනම් සංකත) පියවර් තුනකින් සමන්විත අනුපිළිවෙක් ඇති ක්‍රියා දාමයකින් පහදා දිය හැක. (i) මුලික හේතු තිබිය යුතුය, (ii) සුදුසු තත්ත්වයන් පැවතිය යුතුය (iii) එම පියවර දෙක නිසා උදාවූ ඕනෑම දෙයක එම හේතු සහ තත්ත්වයන් මොනවාදයි සොයා ගෙ හැකි විශේෂීත උක්ෂණ (ගති) පවතී.

1. බුද්ධ ධර්මයට අනුව හේතුවක් හැතිව කිසිවක් සිදු නොවේ. පුනරුත්පත්ති ක්‍රියාවලියට ආරම්භයක් නැත්තේ එහෙයිනි. එය තර්කානුකුලවූ නොහැකියාවකි. එසේම එය සුපිරි සහයෝගු හෝ මැටුම් කරුවෙකු ලෝකය මැටු බවට විරෝධීව ඇති ප්‍රධානතම තර්කයද වේ. හේතු එල න්‍යාය විද්‍යාවේ පදනමය. විද්‍යාත්මක න්‍යායක් පිළිගැනීමට අදාළ එලය ඇති වන්නේ කෙසේදැයි පහදා දීමේ හැකියාව එම තියමයට තිබිය යුතුය.

2. මුලදී එය අවබෝධ කර ගැනීමට අපහසු වුවත් මේ ලෝකයේ සංම දෙයක්ම හා ඕනෑම දෙයක් හටගැනීමට හේතු වන්නේ මුලික හේතු 6 ක් පමණි. ඒවා නම් අකුසල මුල හෝ හේතු වන ලෝහ, ද්වේෂ, මෝහ සහ කුසල මුල අලෝහ, අද්වේෂ, අමෝහ. හයෙන් එතු යන්නෙන් බේදි ආ පදයකි “හේතු”. එහෙයින් සියලු හේතු ඉහත සඳහන් කළ මුලික මුල හේතු සයෙන් එකකි. එසේම සිංහලෙන් හා පාලියෙන් එල යනු අස්වෙන්න හෝ ප්‍රතිවිල වේ. එහෙයින් මේ ලෝකයේ සංම දෙයක්ම හා ඕනෑම දෙයක් හටගැනීමට හේතු වන්නේ මුලික හේතු 6 කි.

3. අකුසල මුල තුන ප්‍රධාන වශයෙක් ලබා දෙන්නේ දුගති සතර වන අතර කුසල මුල තුන ලබා දෙන්නේ අනෙක් නුම් තල 27 ය. යමෙක් කුසල මුල තුන වැඩිමෙන් අපාගත වීමෙන් වැළකි සිං උසස් නුම් තල 24 න් එකක උත්පත්තිය බඩි. ඒනිසාම මනස පිරිසිදු කිරීම නිසා අනිවිච, දුක්ඛ, අනත්ත් (ලෝකයේ යථා ස්වභාවය) මැනවීන් අවබෝධ කිරීමට හැකි වේ. “**බුද්ධ ධර්මය සිතියමක් මගින්**” කියවන්න. කෙසේ වෙතත්, බොහෝ විට අපට දක්නට ලැබෙන්නේ “ආසන්නම හේතුවයි”. නිදුසුනක් වශයෙන්, යමෙක් ලිස්සා වැරීමට හේතුව තෙත පොළව විය හැකියි. එහෙත් තෙත පොළව ගැන සතිමත් බව (දැන සිටීම) නිබේ නම් ලිස්සා වැරීම මගහරින්නට හැකියාව නිබේ.

4. එවන් ආසන්න හේතු පහසුවෙන් දැකිය හැකි හෝ නිගමනය කළ හැකි වේ. ගසක් හට ගැනීමට අවශ්‍ය හේතු බිජයේ අඩංගු වේ. බිජය රෝපනය කළ විට ඉන් ගසක් හට ගනී. බෝමිනයක් පුපුරා යාමට හේතු වන්නේ එහි අඩංගු පුපුර්න ද්‍රව්‍ය නිසාය.

බෝමිනය තුළ පුපුර්න ද්‍රව්‍ය නොවුයේ නම් එය පුපුර්න්නේ නැත. මේවා මූල හේතු සයට සම්බන්ධවන ආකාරය තරමක් සංකීර්ණය, එය පහදා දීමට අනිධිමය පිළිබඳ ප්‍රත්තු දැනුමක් අවශ්‍යය.

5. හේතු අනුරූප එල ලබා දෙන්නේ කෙසේදැයි විමසා බලමු. හේතු නිඩු පමණින්ම අනුරූප එල ලැබෙන්නේ නැත. එම විපාක ලබා දීම සඳහා යෝගය තත්ත්වයන් පැවතිය යුතුය. හොඳින් වැඩුන ගසක් නිර්මානය කිරීමට අවශ්‍ය හේතු බිජයක අඩංගුය. එහෙත් එම බිජය ගිතල හා වියලි ස්ථානයක පැවතියේ නම් එම බිජය නිසා ගාකයක් හට ගන්නේ නැත. එහෙත් බිජය ආලෝකයට නිරාවර්ණයට සර්ථ පසක රෝපනය කළ හොත් එය රෝපනය වී නිරෝගී ගසක් වැඩි. එසේම බෝමිනයක් පුපුරා යාමට ගිනි පුපුරක් වැනි උත්තේෂකයක් පැවතිය යුතුය. එය කළක් පරිසරයට නිරාවර්ණයට පැවතියේ නම් පුපුර්න ද්‍රව්‍ය විසංයෝගීව අක්‍රිය වීමට ගැනී ඇත.

6. මෙය පව්‍යුපන්න හෝ “පව්‍ච” + “උප්පන්න” යයි පැවසේ. මෙහිදී “පව්‍ච” යනු “පව්‍චයා” හෝ තත්ත්වයන්ය. “උප්පන්න” යනු ඉපදීමයි.

මේ ලෝකයේ පවත්නා ඕනෑම දෙයක් (එනම් සංකත) පව්‍යුපන්න ය එනම් සුදුසු තත්ත්වයන් ඇතිවූ විටක උපන්නාවූ දෙයකි. එහෙත් මූල හේතුද පැවතිය යුතුමය. එහයින්, ආලෝකයට නිරාවර්ණය වූ සර්ථ පසක් නිඩු පමණින්ම එහි බිජ රෝපනය කර නැත්නම් කිසිවක් පැලු වන්නේ නැත.

එහයින් පව්‍යුපන්න යනු “තත්ත්වයන් මත උදාවන” (conditional arising) යන්නය. “තත්ත්වයන් මත උදාවන” (conditional arising) මෙම පදය වර්තමානයේදී පටිච් සමුප්පාද යන්නෙහි පරිවර්තනයක් සේ සාවද්‍ය සේ හාවතා කරයි. පහත දැක්වෙන ආකාරයට පටිච් සමුප්පාද පවා විස්තර කරන්නේ පව්‍යුපන්න නිසා උදාවන දේවල ස්වභාවයයි.

7.මෙම ලේඛනයේ ශින්සම දෙයක් භාවිතා කර මෙම නියමය පරීක්ෂණයට ලක් කළ හැක.

ශින්සම සංඝිවී සත්ත්වයෙක් උත්පත්තිය ලබන්නේ පෙර තුවයන්හිදී සකස් කර ගත් තමන්ගේ කර්ම ගෙක්තිය හේතු කොට ගෙනය. එම කර්ම ගෙක්තිය සකස් කළේ කුසල මූල යහපත් ක්‍රියා හෝ අකුසල මූල යහපත් ක්‍රියා නිසාය. අංජිවී වස්තුන් පවා (ගහ කොළ, කඳු, ගංගා ආදිය) පවතින්නේ හේතු සහ තත්ත්වයන් නිසාය. විශ්ලේෂණය තරමක් ගැඹුරුය, එය පසුව ඉදිරිපත් කෙරේ.

8. ඉහත 2.5.7 හි ආරම්භයේදී සඳහන් කළ පියවර තුනෙහි අවසන් පියවරේහිදී පවතින්නේ පළමු පියවර දෙක හේතුවෙන් උඩුවූ ශින්සම දෙයක එම අනුරූප ගත් ලක්ෂණ දක්නට ලැබෙන බවයි. එය ඇත්තෙන්ම පරිවිච සමුප්පාද ය මිස වෙන ඩිසිවක් නොවේ. “පරිවිච සමුප්පාද - පරි + ඉවිච + සම + උප්පාද” කියවන්න.

අප ඉහත සඳහන් කළ නිදුර්ගනයේ යම් බේජයක් ශින්සම ගසක් හෝ ගාකයක් බිභි කරන්නේ නැත. වී බේජයක් වී ගාකයක්ද අපල බේජයක් අපල් ගාකයක්ද බිභි කරයි. එයම සංඝිවී සත්ත්වයන් කෙරේහිදී සත්‍ය වේ. කුකුල් බිජුවකින් බිභි වන්නේ කුකුල් පැටවකු මිස කැස්බැවකු නොවේ. අනෙක් පියවර දෙකද මෙහිදී සපුරාලන බව සලකන්න: කුකුල් සංකාරයෙන් යුත් ගන්ධිඩියෙකු එම බිජුවට ඇතුළුවේ පරිනත වූ බිත්තරය යටා පරිදි පාරිසරික තත්ත්වයන් යටතේ රැක්ක වීමෙන් කුකුල් පැටවකු බිභිවේ.

9. “ප්‍රවීතුපන්න” සහ “පරිවිච සමුප්පාද” පියවර සිදුවන්නේ කාල අනුකූලතාවයකට නොවුනත් සම්බන්ධතාවයක් ඇත. ප්‍රවීතුපන්න සඳහා අවශ්‍ය තත්ත්වයන් (ප්‍රවීතුය) පරිවිච සමුප්පාද පියවර වල විශ්ලේෂණය කරයි.

තිරිසන් සතෙකු (බල්ලක්) උපත ලබන විට එම උපතට හේතුවූ තත්ත්වයන් “අකුසලමුල පරිවිච සමුප්පාද” වකුය ඔස්සේ සොයා ගත හැක.

මුලදී, බල්ලක් උපන්නේ “සුනඩ භව” නිසා යයි “නව ප්‍රවීතුය ප්‍රති” පියවරෙන් පවසයි. “උපාදාන ප්‍රවීතුය භව” යන පියවර පෙන්වා දෙන්නේ “සුනඩ භව” උඩුවයේ මරණ මොහොතෙහිදී (වුත් පරිසන්ධි) මතුෂ්‍යයෙක් එය ගුහනාය කළ නිසාය. “තණ්නා

පච්චියා උපාදාන” පවසන්නේ ගුහනාය සිද්ධියේ ඒ සඳහා ඇතිව්‍ය ලෝහය නිසා බවයි, යනාදී වශයෙනි.

මිනිසා මෙහිදී බල්ලකු වීමට දැඩි ආගාවක් දැක්වූයේ නැති වුවත් හෙතෙම සාමාන්‍යයෙන් බල්ලන් විසින් කරන්නාවූ ක්‍රියාවන් රස වින්දුනය කළ බව සිනි පත් කළ යුතුය. මෙතැනදී එවන් ක්‍රියාවන්හි යෙදීමේ ආදිනව ගැන තොදුනීම හෙවත් අවිද්‍යාව හේතු කොටගෙන හෙතෙම “සුනඛ සංකාර” වැඩිමෙන් එම ක්‍රියාවලිය අරමින කළේ “අවිත්ත් පච්චියා සංකාර” සමගය. නිදුසුනක් වශයෙන් බල්ලන් ගේ ක්‍රියා ගැන සිනිවිල වල නිරත වීම, කඩා කිරීම සහ ඒ හා සමාන ක්‍රියාවන් හි එනම් අවිවාරවත් ලෙස මිශ්‍රිත සේවනය කිරීම (සමහර විට පවුල් අය සමග) ආදියෙහි නිරත වීම.